

සහතිකයක් ලෙස නොමිලේ
 Issued Free of charge

ශ්‍රී ලංකා / இலங்கை SRI LANKA

ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවේ ජනපදයේ
 REGISTER OF BIRTHS

ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවේ ජනපදයේ 1114 හැඳුනුම්පත්
 பிரஜாதந்திரவாதී லங்காவில் 1114 ஹேடுநெடுகள்
 Births and Deaths Registration Act (Cap. 110)

ප්‍රදේශය
 District

කොටු
 Division

රජයේ
 No.

1. උපන් දිනය හා ස්ථානය
 Date and place of birth
 2010 (රජයේ දිනය) ජනවාරි මස
 අඟුළු ප්‍රදේශයේ පුද්ගලික රෝහල - මහල
 2. නම
 Name
 යසසිරි ආචාර්ය උපාඥාණි
 3. ජාති
 Sex
 ස්ත්‍රී

4. පියාගේ
 தகப்பனார்
 Father's

සම්පූර්ණ නම
 முழு பெயர்
 full name
 උපන් දිනය
 பிறந்த திகதி
 date of birth
 උපන් ස්ථානය
 பிறந்த இடம்
 place of birth
 ජාතිය
 சாதி
 race

උපාඥාණි ආචාර්ය උපාඥාණි
 උපාඥාණි
 1979 (ලැංකේන නවය) ජනවාරි
 මස දින 05 කුරුමි පිහ දින
 දිසෝයා නානිකා රෝහල - මරදාන
 සිංහල

5. මවගේ
 தாய்
 Mother's

සම්පූර්ණ නම
 முழு பெயர்
 full name
 උපන් දිනය
 பிறந்த திகதி
 date of birth
 උපන් ස්ථානය
 பிறந்த இடம்
 place of birth
 ජාතිය
 சாதி
 race
 වයස
 வயது
 age

මදුල්ල මරගේ දිනුමා සුමානු
 දිසානායක
 1979 (ලැංකේන නවය) ජූලි මස
 02 දින දින
 මුලික රෝහල, වීගමුව
 සිංහල
 අවුරුදු 31

6. මව්පියන් විවාහකද ?
 பெற்றோர் விவாகம் செய்தவர்களா ?
 Were parents married ?



වි

මුත්තා
 උපන්නේ
 ශ්‍රී ලංකාවේ නම්
 ශ්‍රී ලංකාවේ උපන්
 පුරුද්දක් ඇති
 grandfather born in
 Lanka

මවුගේ සම්පූර්ණ නම
 முழு பெயர்
 his full name
 මවු උපන් වර්ෂය
 பிறந்த வருடம்
 his year of birth
 මවු උපන් ස්ථානය
 பிறந்த இடம்
 his place of birth

උපාඥාණි ආචාර්ය උපාඥාණි
 1952
 රකිපොල

පියාගේ මුල් කවරේ යට පැත්තේ උපදෙස් බලන්න.

<p>8. இவரது தாய்மொழி அல்லது தாய்மொழி இல்லாதவர்கள் தாய்மொழி இல்லாதவர்கள் தாய்மொழி இல்லாதவர்கள் தாய்மொழி இல்லாதவர்கள் தாய்மொழி இல்லாதவர்கள்</p> <p>If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great grandfather's</p>	<p>பெயர் பெயர் full name</p> <p>பிறந்த ஆண்டு year of birth</p> <p>பிறந்த இடம் place of birth</p>	<p>சீமா</p> <p>1950</p> <p>சென்னை</p>
<p>9. தகவலாளரின் முழு பெயரும், வசிப்பிடம், என்ன முறையில் தகவல் கொடுக்கிறார் Informant's full name, residence and in what capacity he gives information</p>		<p>சீமா சூரியன் சூரியன் சூரியன்</p> <p>சீமா சூரியன்</p> <p>சீமா சூரியன் சூரியன் சூரியன்</p>
<p>10. தகவலாளரின் கையொப்பம் Informant's signature</p>		
<p>11. பதிவு செய்த திகதி Date of registration</p>		<p>2010 செப்டம்பர் 15</p>
<p>12. ரெகிஸ்ட்ரார் அல்லது ரெகிஸ்ட்ரார் ஜெனரலின் கையொப்பம் Registrar's signature</p>		
<p>13. பதிவு செய்த பிற்பாடு மாற்றப்பட்ட பெயர் Name inserted or substituted after registration</p>		<p>மாற்றப்பட்ட பெயர்</p>
<p>14. 13-ல் குறிப்பிடப்பட்ட பெயர் தொடர்பான தகவல் கொடுக்கப்பட்ட பெயர் என்ன முறையில் தகவல் கொடுத்தார்? Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		<p>Blank space</p>
<p>15. பதிவு செய்த திகதி மற்றும் மாவட்ட ரெகிஸ்ட்ரார் அல்லது ரெகிஸ்ட்ரார் ஜெனரலின் கையொப்பம் Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>		<p>1975 ச.ம. 41</p>

1975 ச.ம. 41 சட்டத்தின் கீழ் பதிவு செய்யப்பட்ட பிறப்புகள், இறப்புகள், விவாகம் செய்தல் மற்றும் மாற்றப்பட்ட பெயர் பதிவு செய்தல் சட்டம், 1975. இது 1975 ஆகத்து 11-ல் சட்டமன்றத்தின் மூலம் நடைமுறைக்கு வந்தது.

This copy is issued under the provisions of Section 11 A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births, Deaths and Marriages (Amendment) law, No. 41 of 1975.

சீமா சூரியன்

ரெகிஸ்ட்ரார் / ரெகிஸ்ட்ரார் ஜெனரல் / ரெகிஸ்ட்ரார்

மாவட்ட ரெகிஸ்ட்ரார் / மாவட்ட ரெகிஸ்ட்ரார் ஜெனரல் / மாவட்ட ரெகிஸ்ட்ரார் / Registrar

159, சாலை - சென்னை

குறிப்பு: - இது சட்டத்தின் கீழ் பதிவு செய்யப்பட்ட பிறப்புகள், இறப்புகள், விவாகம் செய்தல் மற்றும் மாற்றப்பட்ட பெயர் பதிவு செய்தல் சட்டம், 1975. இது 1975 ஆகத்து 11-ல் சட்டமன்றத்தின் மூலம் நடைமுறைக்கு வந்தது.

Note - It is a punishable offence to make any addition or alteration in this copy.

சீமா சூரியன்

ரெகிஸ்ட்ரார் / ரெகிஸ்ட்ரார் ஜெனரல் / ரெகிஸ்ட்ரார்

சீமா சூரியன்

ரெகிஸ்ட்ரார் / ரெகிஸ்ட்ரார் ஜெனரல் / ரெகிஸ்ட்ரார்

L.A.H.P. சீமா சூரியன்